

ඇඹිලිපිටිය නගර සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ඇඹිලිපිටිය නගර සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් පිළිබඳ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන නගර සභා ආඥා පනතේ (255 අධිකාරය) 181 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට ඇඹිලිපිටිය නගර සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

නගර සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව නගර සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාත්මක මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ නගර සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ නගර සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, නගර සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව නගර සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) පුස්තකාලය සඳහා රාක්ක මිලදී ගැනීමට වැය කර තිබුණු රු.121,000 ක් ප්‍රාග්ධනික නොකිරීම හේතුවෙන් ජංගම නොවන වත්කම් සහ ප්‍රාග්ධන යෙදුමට ආදායමින් දායකවීමේ ගිණුම එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.	2025 වර්ෂයේ දී නිවැරදි කරන බව.	ප්‍රාග්ධන වැය නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ආ) කොම්පෝස්ට් අංගනයේ අභ්‍යන්තර මාර්ග කොන්ක්‍රීට් කිරීමට වැය කරන ලද රු.786,213 ක් ප්‍රාග්ධනික නොකිරීම හේතුවෙන් ජංගම නොවන වත්කම් සහ ප්‍රාග්ධන යෙදුමට ආදායමින් දායකවීමේ ගිණුම එම වටිනාකමින් අඩුවෙන් දක්වා තිබුණි.	2025 වර්ෂයේදී නිවැරදි කරන බව.	ප්‍රාග්ධන වැය නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඇ) ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.19,682,953 ක් සමුච්චිත අරමුදලට බැර කර නොතිබීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය අවසානයට සමුච්චිත අරමුදල එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.	සංශෝධිත මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව.	අතිරික්තය නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඈ) කර්මාන්ත ණයහිමියන් වෙත ගෙවිය යුතු රු.19,074,709 ක් ප්‍රාග්ධන වියදම් ලෙස ගිණුම්ගත කර නොතිබීම හේතුවෙන් වර්ෂයේ අතිරික්තය එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.	සංශෝධිත මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව.	ප්‍රාග්ධන වැය නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඉ) දේශීය ණය සහ සංවර්ධන අරමුදලට ගෙවූ ණය වාරික රු.574,234 ක් මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනයේ ප්‍රාග්ධන වියදමක් ලෙස දක්වා තිබීම හේතුවෙන් වර්ෂයේ අතිරික්තය එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.	සංශෝධිත මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව.	මූල්‍ය ප්‍රකාශන නිවැරදි කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි යොමුව	අනුකූල නොවීම	සභාවේ දැක්වීම	අදහස්	නිර්දේශය
2017 ජූලි 25 දිනැති අංක 02/2017 දරන ජාතික අයවැය චක්‍රලේඛය	නිමවුම් දර්ශක හා ප්‍රධාන කාර්යසාධන දර්ශක හඳුනාගෙන නොතිබුණි.	නිවැරදි කටයුතු පවතින බව.	කිරීමට කරමින්	චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.22,193,747 ක් වූ අතර, ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.24,752,687 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2024

2023

ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	18,516,000	18,821,320	19,160,508	55,644,853	18,516,000	19,498,383	25,412,093	56,414,123
කුලී	20,603,390	16,820,725	17,919,947	2,230,784	26,166,600	15,013,014	16,639,562	3,487,716
බලපත්‍ර ගාස්තු	4,443,250	5,615,251	5,637,750	181,000	3,783,500	4,385,339	4,332,839	211,500
වෙනත් ආදායම්	36,655,187	18,015,138	14,812,153	667,488	11,285,700	12,764,873	6,692,136	10,000
	-----	-----	-----	-----	-----	-----	-----	-----
	80,217,827	59,272,434	57,530,358	58,724,125	59,751,800	51,661,609	53,076,630	60,123,339
	=====	=====	=====	=====	=====	=====	=====	=====

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට රු.55,644,853 ක් වූ හිඟ වරිපනම් ශේෂය තුළ වසර 05 ට වඩා වැඩි කාලයක සිට පැවැත එන රු.34,856,314 ක් වූ වරිපනම් ඒකක 5040 ක් ඇතුළත් වී තිබුණි.	2024 වර්ෂය තුළ අවස්ථා කිහිපයකදී දේපළ තහනම් කිරීම් හා ජංගම වැඩසටහන් පවත්වා හිඟ අය කර ගැනීමට කටයුතු කරන ලද බව.	හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

නගර සභා පනතේ 4 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

3.1.1 සන අපද්‍රව්‍ය කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
වැඩ පරිපාලක නිලධාරියෙකු කසළ රැස්කිරීම අධීක්ෂණය සඳහා යොදවා තිබියදී , දෛනිකව රැස්කරන කසළ වෙන්කර ලබා ගැනීම ඉතා පහළ මට්ටමක පැවතුණි. එලෙස රැස්කරනු ලබන වෙන් නොකළ කසළ කොම්පෝස්ට් සැකසීමෙන් තොරව විවෘතව බැහැර කිරීම සිදු කර තිබුණු අතර සමාලෝචිත වර්ෂය අවසන් වන විට එලෙස විවෘත භූමියට බැහැර කර පස් යොදා වසා දැමීම් සිදුකර තිබුණු ප්‍රමාණය දළ වශයෙන් ටොන් 600 ක් පමණ විය.	සීමිත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් සමඟ කටයුතු කිරීමට සිදුවීමත්, ඔවුන්ගේ අක්‍රමවත් නිවාඩු ලබා ගැනීමත්, ඇතැම් දිනවල කසළ වෙන් කර ලබා ගැනීම සිදු කළ නොහැකි වීමත් හේතුවෙන් එම කසළ සනීපාරක්ෂක බිම් පිරවුම මගින් බැහැරලීම සිදු කරනු ලබන බව.	පරිසර හිතකාමී කසළ කළමනාකරණ වැඩසටහනක් සැලසුම් කර ක්‍රියාත්මක කළ යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) උඩගම පැරණි ගම් සභා ගොඩනැගිල්ල සඳහා වසර 06 කට වඩා පැරණි හිඟ බදු කුලිය රු.153,400 ක් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් අයකර ගෙන නොතිබුණි.	මෙම හිඟ මුදල් ලබා ගැනීම සඳහා වාර ගණනාවකදී අදාළ ආයතනය වෙත ලිඛිතව දන්වන ලද බව.	හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

(ආ) 2022 වර්ෂයේදී සභා බල ප්‍රදේශය තුළ සිදුකරන ලද ඉඩම් වෙන්දේසියකින් විකුණන ලද බිම් කට්ටි ප්‍රමාණය හා ඒවායේ තථ්‍ය වටිනාකම් හඳුනාගෙන ඒ මත අයවිය යුතු ගාස්තු අය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.	විකිණි ඇති ඉඩම් කොටස් දෙකේ වටිනාකම තහවුරු කර ගැනීමට ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙත යොමු කර ඇති බව.	හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ඇ) විධිමත් ගිවිසුම් නොමැතිව බදු පදනම මත ලබාදී තිබුණු නව නගරය පොදු වෙළඳසැල කඩකාමර 09 ක් සඳහා කඩකාමර කුලී හා කීමති මුදල් පිළිවෙලින් රු.579,100 ක් හා රු.567,800 ක් නොගෙවීම හේතුවෙන් 2018, 2019 හා 2020 වර්ෂවලදී මුද්‍රා තබා තිබුණු නමුත් 2025 අප්‍රේල් වන විටත් හිඟ ආදායම් අයකරගෙන නොතිබුණි.	කඩකාමර නැවත ටෙන්ඩර් කරන ලද අතර වගකිවයුත්තන් නිශ්චය කිරීමට පරීක්ෂණයක් ක්‍රියාත්මක බව.	පරීක්ෂණය මගින් වගකිවයුත්තන් නිශ්චය කළයුතු අතර හිඟ මුදල් අයකර ගැනීමට ද කටයුතු කළ යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

වත්කම්වල ආරක්ෂාව තහවුරු නොකිරීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
කසළ රැස් කිරීම සඳහා 2002 ජුනි 11 දින පැවරුම් නියෝග මත මහවැලි අධිකාරියෙන් ලද පර්චස් 118.6 ක ඉඩමෙන් 2024 ඔක්තෝබර් 24 දින වන විට පර්චස් 72.8 ක පමණ ප්‍රමාණයක් අනවසර පුද්ගලයින් විසින් අත්පත් කරගෙන තිබුණි.	මායිම නිරවුල් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව.	වත්කම්වල ආරක්ෂාව තහවුරු කර ගැනීමට කටයුතු කළ යුතුය.

3.4 නිෂ්ක්‍රීය වත්කම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2022 මැයි 22 දින පළාත් සභාව මගින් කසළ කළමනාකරණ ව්‍යාපෘතිය සඳහා ලබා දී තිබුණු රු.950,000 ක් වටිනාකමැති බේල් යන්ත්‍රය සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් නිෂ්කාර්යයව පැවතුණි.	තෙකලා විදුලි බලය ලබා ගැනීමට විශාල පිරිවැයක් දැරීමට සිදු වීම හේතුවෙන් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා ප්‍රධාන ලේකම් වෙතින් ඉල්ලීම් සිදු කර ඇති බව.	වත්කම් කාර්යක්ෂම හා ඵලදායී ලෙස උපයෝජනය කළ යුතුය.

(ආ) යටිතල පහසුකම් හා ප්‍රමාණවත් කම්කරුවන් නොමැතිවීම හේතුවෙන් රු.1,608,100 ක් වැයකර 2006 වර්ෂයේ ඉදිකරන ලද කසළ කළමනාකරණ මධ්‍යස්ථානය හා රු.639,559 ක් වැයකර 2017 වර්ෂයේ ඉදිකරන ලද සම්පත් සෙවන මධ්‍යස්ථානයද උෟන උපයෝජිතව පැවතුණි.

තෙකලා විදුලි බලය ලබා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රධාන ලේකම් වෙතින් ඉල්ලීම් කර ඇති අතර සේවක භිභය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල වාර්තාව මගින් ඉල්ලීම් සිදු කර ඇති බව.

කසළ කළමනාකරණ කටයුතු විධිමත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු අතර අනෙකුත් වත්කම් ඵලදායීව උපයෝජනය කර ගැනීමට ක්‍රියා කළ යුතුය.

(ඇ) සභා කාර්යාල ගොඩනැගිල්ල, සතිපොල හා කොම්පෝස්ට් අංගනයේ සවිකිරීම සඳහා 2018 වර්ෂයේදී මිලදී ගෙන තිබුණු රු.980,322 ක් වටිනා ආරක්ෂිත කැමරා 34 ක් 2023 වර්ෂයේ සිට නිෂ්කාර්යව ගබඩාවේ තැන්පත් කර තිබුණි.

සක්‍රීය තත්ත්වයේ පවතින ආරක්ෂිත කැමරා 34 අවශ්‍යතාවය පරිදි සභා කාර්යාලයෙහි සවි කිරීමට නියමිත බව.

වත්කම් ඵලදායී ලෙස අරමුණුගත කාර්යයන් සඳහා උපයෝජනය කළ යුතුය.